

55
44

මගේ අංකය : PMO/ADM/1/1/1/1/

දිනය : 2022.05.24

සියලුම අංශ ප්‍රධානීන් වෙත

ස්ථාන මාරුවී යන නිලධාරීන් විසින් ලබාගෙන ඇති ඉන්වෙන්ට්‍රි භාණ්ඩ නැවත භාර දීම.

මෙම කාර්යාලයේ සේවය කළ කාලය තුළ පාවිච්ච කිරීම සඳහා නිලධාරීන්ට ලබා දී ඇති ඉන්වෙන්ට්‍රි භාණ්ඩ ස්ථාන මාරුවී යන කාර්යාල වෙත මාරු කර දෙන ලෙස ඉල්ලීම් ගණනාවක් ලැබේ ඇත.

02. කෙසේ වූවද අයවැය වකුලේ උපදෙස් අනුව තවදුරටත් ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීමට භැකියාවක් නොමැති හෙයින් භා උපකරණ අත්පත්කර ගැනීම සඳහා මෙම වර්ෂය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ලබාදී ඇති ප්‍රාග්ධන ප්‍රතිපාදන දැනටමත් අවසන් වී ඇති බැවින් තවදුරටත් ප්‍රාග්ධන උපකරණ මිලදී ගැනීම අත්හිටුවීමට සිදු වී ඇත.

03. එබැවින් අග්‍රාමාත්‍ය කාර්යාලයට ස්ථාන මාරුවී පැමිණෙන නිලධාරීන් භා අලුතින් පත්වීම ලබා පැමිණෙන නිලධාරීන් වෙත ලබාදීම සඳහා ඉන්වෙන්ට්‍රි අයිතමයන්ගේ උනනාවයක් දැනටමත් පවතින හෙයින් ස්ථාන මාරුවී යන නිලධාරීන් වෙත නිකුත් කර ඇති සියලුම ඉන්වෙන්ට්‍රි අයිතමයන් නැවත අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත භාරදී ඉන්වෙන්ට්‍රි සහතිකයක් ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

04. ස්ථාන මාරුවී යන නිලධාරීන්ගේ අදාළ ඉන්වෙන්ට්‍රි භාණ්ඩ භාරදුන් බවට ඉන්වෙන්ට්‍රි සහතිකය ලැබීමෙන් පසු නව සේවා ස්ථානය වෙත වැටුප් විස්තර යැවීමට කටයුතු කරන ලෙස ගිණුම් අංශය වෙත දැනටමත් උපදෙස් ලබාදී ඇති බව වැඩිදුරටත් කාරුණිකව දන්වනු කැමැත්තෙමි.

05. මෙම පිළිබඳව ඔබ අංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කරන්නේ නම මැනවි.

ස්තුතියි

මෙයට - විශ්වාසී

හරෝ විශ්වරෝධන

අතිරේක ලේකම් (පාලන)

අග්‍රාමාත්‍ය ලේකම් වෙනුවට

o/c

පිටපත : ප්‍රධාන මූල්‍ය නිලධාරී, අග්‍රාමාත්‍ය කාර්යාලය

- ඉන්වෙන්ට්‍රි සහතික ලැබුණු පසු ස්ථාන මාරුවී යන නිලධාරීන්ගේ වැටුප් විස්තර යැවීමට කටයුතු කිරීම සඳහා